

President:

Prof. Rohan Fernando
 Open University of Sri Lanka
 rohan.laksiri@gmail.com
 Tel: 077 3265138

Secretary:

Mr. Rohan Laksiri
 University of Ruhuna
 rohan.laksiri@gmail.com
 Tel: 077 200 4911

Treasurer:

Dr. Rasika Dayarathna
 rnd@ucsc.cmb.ac.lk
 071 8501046

Vice Presidents:

Dr. U. Anura Kumara
 University of Sri Jayewardenepura

Dr. P. Iyngaran
 University of Jaffna

Dr. A.C.A. Jayasundara
 University of Peradeniya

Dr. Nilantha Liyanage
 University of Ruhuna

Dr. M. M. Mahusoon
 Eastern University of Sri Lanka

Asst. Secretaries:

Mr. Anura Karunathilaka
 University of Kelaniya

Dr. A. W. Wijeratne
 University of Sabaragamuwa

Mr. K.H.M. Karunarathne
 Wayamba University of Sri Lanka

Ex-President:

Prof. Aruna Kumara
 University of Ruhuna

Ex-Secretary:

Prof. Arjuna Parakrama
 University of Peradeniya

Media Spokesperson:

Dr. Athulasiri Samarakoon
 Open University of Sri Lanka

ප්‍රවෘත්ති කතෘවරුන් හා වෙබ් අඩවි සම්බන්ධීකාරකවරුන් වෙත,

මාධ්‍ය ප්‍රකාශය - පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හෙලාදැකීම

2019 පාස්කු ඉරිදාව අප රට මුහුණ දුන් තවත් ව්‍යවසනකාරී දිනයක් ලෙස බොහෝ කාලයක් යනතුරු අප මතකයේ පවතිනු ඇත. යුද්ධය නිමාවී දස වසරකට ආසන්න කාලයක් ගිය නැත අප පසු වූයේ බෝම්බ පිපිරීම් සහ මහා පරිමාන ව්‍යවසනයන් තවදුරටත් අතීතයට අයත් වූ සිදුවීම් ලෙස සිතන ශුභවාදී මානසිකත්වයකිනි. ගැටළු තිබූ බව සැලැවිණි. බොහෝ දේ මිට වඩා හොදින් කල හැකිවද තිබුණි. සංහිදියාව, සාධාරණත්වය හා සාමය වෙනුවෙන් බොහෝ කටයුතු ඉටුවිය යුතුව ද තිබුණි. එහෙත් අප විශ්වාස කළේ වඩාත්ම අදුරු යුගය ගෙවී ගොස් ඇති බවයි. එසේ වුවද පාස්කු ඉරිදින සිදුවීම් අපගේ මෙම සාපේක්ෂ ලෙස ශුභවාදී අදහස් අභියෝගයට ලක්කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස අප අපගේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාස්කු ඉරිදා සිදුවීම් වලට අප කවුරුද යන්න නිර්වචනය කිරීමට ඉඩ නොදෙන ලෙසයි. අප නිසැකවම මිට වඩා යහපත් පිරිසක් වන අතර අප අනාගතයේදී මිට වඩා යහපත් විය යුතුය. පළමුකොට පාස්කු ඉරිදාවේ විපතට පත්වූවන්ට ද, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද, ඔවුන් අයත් ජන ප්‍රජාවට ද, එමෙන්ම අපගේ අසල්වැසියන්ට ද සහ මුළු මහත් පුරවැසියන්ට ද අපගේ සහෝදරත්වයේ හස්තය දිගුකරමු. මේ බේදනීය අවස්ථාවේ එකිනෙකා සැනසීමට ද එකිනෙකාට උදව් කිරීමට ද කළහැකි දේ කරමු. ජාතික ලේ බැංකුව ඉදිරිපිට වූ දිගු පෝලීම් පනවා දුන් පරිදි හා මිට පෙර බොහෝ අවස්ථාවන් හිදී පෙන්වා දුන් පරිදි අර්බුධකාරී සහ බේදනීය අවස්ථාවල පෙරට ඒමේ විශිෂ්ඨ ගති ස්වභාවයන් අප සතුව ඇත. වෛරයේ, බෙදීමේ හා වාර්ගවාදයේ පුහුණතා වෙනට අප එකිනෙකා වෙන්කිරීමට ඉඩ නොතබමු.

අපගේ නායකත්වයෙන් අප දැඩිලෙස ඉල්ලා සිටින්නේ පටු දේශපාලනික බෙදීම් පසෙකලා සැලැ රාජනාත්මකභාවයකින් යුතුව කටයුතු කරන ලෙසය. දේශපාලන නායකත්වයේ ඇතකොටාගැනීම් හා බල අරගල හමුවේ අප ඇති තරම පීඩා විද ඇත්තෙමු. ඇත්තෙන්ම මෙම ඇතකොටාගැනීම් හා බල අරගල අප රටෙහි ජනයා මුහුණදුන් විදවීම් වැඩි ප්‍රමාණයක මූලහේතුවයි. මෙම බේදජනක අවස්ථාවෙන් පටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමට වැයම් නොකොට විපතට පත් ජනතාවට සහන සැලසීමට සහ ජනතාවට සත්‍ය හෙළි කිරීමට කටයුතු කරන මෙන් අපි බල කර සිටිමු. මෙම බේදජනක සිදුවීම් අභිබවනය කොට ඉදිරියට යාම සඳහා බොහෝ දේ කල යුතුය. මේ මොහොතේ අප නායකයින් පෙනී සිටිය යුත්තේ ඒ වෙනුවෙන් සහ එයට පමණක්ම විය යුතුය. විශ්වවිද්‍යාල ප්‍රජාව වශයෙන් අප සියලු සිසුන්, ආචාර්යවරුන්, අනාධ්‍යන කාර්ය මණ්ඩලයෙන් සහ පරිපාලකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ එකට එක්ව හිංසනයට සහ අන්තවාදයට එරෙහිව විශ්වවිද්‍යාල තුල සහ ඉන් පිටත එකමුතුව නැගීසිටින ලෙසයි.

පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට අපගේ සානිගය සංවේගය පලකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. එසේම මේ අසිරි අවස්ථාවෙහි අප වෙනුවන් කැපවී කටයුතු කරන වෛද්‍ය සහ ආරක්ෂක අංශ වෙත අපගේ සහයෝගාත්මක කෘතවේදීත්වය පළකර සිටිමු.



රොහාන් ලක්සිරි
 ලේකම්/FUTA



මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු
 සභාපති/FUTA